

நவ திரட்டையுபுதிய பாடத்திட்டம்/New Syllabus

**NEW** **ලංකා ටෙක්නොලගිස් සැප්ත්‍රම් ප්‍රාග්ධන ත්‍රිත්වය සඳහා මුද්‍රා ප්‍රතිචාර නියම සඳහා මුද්‍රා ප්‍රතිචාර නියම  
ලංකා තේක්නොලජිස් සැප්ත්‍රම් ප්‍රාග්ධන ත්‍රිත්වය සඳහා මුද්‍රා ප්‍රතිචාර නියම  
ලංකා තේක්නොලජිස් සැප්ත්‍රම් ප්‍රාග්ධන ත්‍රිත්වය සඳහා මුද්‍රා ප්‍රතිචාර නියම  
ලංකා තේක්නොලජිස් සැප්ත්‍රම් ප්‍රාග්ධන ත්‍රිත්වය සඳහා මුද්‍රා ප්‍රතිචාර නියම  
**87 S I, II****

**அதிகார பொடி கல்விக் கண் (காமானுச லேல்) விளையெடுப்பு, 2017 தேவையிலிருந்து கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண தர)ப் பரிட்சை, 2017 டிசெம்பர் General Certificate of Education (Ord. Level) Examination, December 2017**

ஸ்த்ரீவெளியை முடிவுகளை அமைத்துத் தொடர்பாட்டும் ஊடகங்களை கல்வியும்	I, II
Communication and Media Studies	I, II

සංඛ්‍යාලීනය හා මාධ්‍ය අධ්‍යාපනය II

- \* පළමුවෙන් ප්‍රයෝග හා තොරුගත් කවත් ප්‍රයෝග සහිත 6 ඇතුළු ව ප්‍රයෝග ප්‍රකාශ පමණක් පිළිබඳ සපයන්න.
  - \* පළමුවෙන් ප්‍රයෝගය ලකුණු 20ක් හිමි වන අතර, අනෙකුත් සැම ප්‍රයෝගකට ම ලකුණු 10 බැඳීන් හිමි වේ.

1. ආයුතික ජනමාධ්‍යවේදීන්ට වැදගත් වන පිළිබඳ තොරතුරු ඇතුළත් ප්‍රවත්පතක් අන්තර්ජාලයේ ප්‍රකාශයට පත්ව ඇති බව රෝ සිය මිතුරියක වන වරුණි වෙත දැන්වා යවා තිබුණි.

(i) වැඩිදෙනා හාවිතයට ගන්නා ප්‍රවත්-දායා ජනමාධ්‍ය වර්ග දෙක නම් කරන්න.

(ii) එකී ජනමාධ්‍ය වර්ග දෙකට අදාළ ප්‍රාගකයන් හඳුන්වන පද පිළිවෙළින් දක්වන්න.

(iii) අන්තර්ජාල ප්‍රවත්පත් මෙන් නොව මුද්‍රක ප්‍රවත්පත් ඒවායේ පිටුවල ප්‍රමාණය මත ප්‍රධාන වර්ග දෙකකට බෙදේ එම ප්‍රවත්පත් වර්ග දෙක කළවරේ ද?

(iv) රෝ සිය ලිඛිත පණිවිධි වරුණි වෙත යැවේමට අන්තර්ජාල පහසුකම් යෙහිත තම ජ්‍යෙම දුරකථනය හාවිත කර තිබුණි. එහු උපයෝගී කර ගැනීමට ඉඩ ඇති සන්නිවේදන කුම දෙකක් නම් කරන්න.

(v) රෝ එවන ලද පණිවිධි තමා වෙත ලැබූණු බව වරුණි දුරකථන ඇමුණුමක් මිනින් දැනුම් දුන්නා ය. සන්නිවේදන ක්‍රියාවලිය තුළ සිදුකෙරන මෙවන් තන්ත්වයක් හඳුන්වන්නේ කෙසේ ද?

(vi) යටකි දුරකථන ඇමුණුම අතරතුරු උදාහරණ විය හැකි සන්නිවේදන බාධක වර්ග දෙකක් තිදිපුන් සහිතව දක්වන්න.

(vii) බාධක පිළිබඳ සංක්‍රාන්තිය ඇතුළත් සන්නිවේදන ආකෘතියක් මුදින් ම ඉරිරිපත් කරන ලදින් කුවුරුන් විසින් ද?

(viii) රෝ සහ වරුණි අතර සිදුව ඇති මෙයි තොරතුරු තුවමාරුව සන්නිවේදන වර්ගිකරණයට අනුව කවර වර්ගයකට අයත් වන්නේ ද?

(ix) ඉහත සන්නිවේදනය මූෂ්‍යවා මූෂ්‍යානා සිදු වියේ නම්, එය විභාග් ගක්නිමත් කිරීමට යොදාගත හැකි නිර්වාචික සන්නිවේදන විධිකුම දෙකක් දක්වන්න.

(x) රෝ සහ වරුණි අතර පණිවිධි ප්‍රවත්මාරුවේ දී කළහ සහ ලිඛිත යන විධිකුම දෙකක් හාවිත කර තිබේ. හාඳාවක මෙම ලක්ෂණය කෙසේ හඳුන්වන්නේ ද?

2. ජනමාධ්‍ය ආයතනයක් වෙත ලිපියක් ලියන රංගන් තිදිහාස මාධ්‍යවේදීයෙකු ලෙස එකී ආයතනයේ සේවය කිරීමට අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටී.

(i) ලිපියක් ලිවිම කවර සන්නිවේදන ස්වරුපයට අයත් වන්නේ ද?

(ii) ඉහත (i) නි ඔබ සඳහන් කළ සන්නිවේදන ස්වරුපය හාවිතයේ දී අවධානය යොමු කළ යුතු මුදික කරුණු දෙකක් කෙටියෙන් හඳුන්වන්න.

(iii) තිදිහාස මාධ්‍යවේදීයෙකු ලෙස ගුවන්විදුලි මාධ්‍ය හා සම්බන්ධ වීම රංගන්ගේ අපේක්ෂාවයි. ගුවන්විදුලි මාධ්‍යයේ දුබලකා තුනක් පැහැදිලි කරන්න.

(iv) රංගන් ඉහත ලිපිය යොමු කරන ලදින් ප්‍රවත්පත් ආයතනයකට නම්, එකී මාධ්‍ය අන්තර්ගතයට අදාළ තොරතුරු වාර්තාකරණ ආකෘති සහරක් විස්තර කරන්න.

3. බස් රථයක ගමනක් යන අතරතුරු ප්‍රවත්පතක් කියවමින් සිටී සම්රිති, එය කියවීම නාතර කර ප්‍රවාරය වෙමින් තිබු දුවන්විදුලි ප්‍රවත්ති ප්‍රකාශයට සවන් දෙන්නට විය.

(i) ප්‍රවාතින් ඉටු කරගත හැකි මුදික සන්නිවේදන කාර්යයක් ලියන්න.

(ii) සම්රිත සවන් දුන් වැඩිසටහන් ආකෘතියේ විශේෂතා දෙකක් ලියන්න.

(iii) ඉහත වැඩිසටහන් ආකෘතියට අදාළ හාඳාව හාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු තුනක් පැහැදිලි කරන්න.

(iv) සම්රිත හාවිත කළ සන්නිවේදන වර්ග මිනින් සමාරුයට ඇති කරන බලපෑම කරුණු සහරක් ඔස්සේ විස්තර කරන්න.

## ହ୍ୟାଲୈଡ଼ି ପିର୍ଵତ ଲଳନ୍ତନ.

4. මෙටර් රඟ ධාවන තරගාවලියක මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔබ යොදවා ඇතුළු සිනන්න.

  - මම අවස්ථාවට ඔබ ජායාරූප මාධ්‍යවේදීයෙක් ලෙස සම්බන්ධ වූයේ නම්, භාවිත කරන කුමරා විරෝධ සහ කාවල වර්ගයක් නම් කරන්න.
  - මෙම තරගාවලියේ තොරතුරු රුපවාහිනී මාධ්‍යයයෙන් ඉදිරිපත් කිරීම් සඳහා යොදාගත හැකි වැඩසටහන් ආකෘති දෙකක් නම් කරන්න.
  - මම අවස්ථාව පිළිබඳ ගුවන්විදුලි මාධ්‍යය ඔස්සේ සංඝ්‍යා විස්තර කාලයක් සිදු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තුළක් විස්තර කරන්න.
  - තරගාවලිය පිළිබඳ සැකසෙන වැඩසටහනක් සඳහා තොරතුරු රස් කිරීමේදී අනුගමනය කළ හැකි ශිල්ප ක්‍රම දෙකක් උදාහරණ දක්වීම්න් පැහැදිලි කරන්න.


5. ඔබගේ පාසල් මාධ්‍ය ඒකකය මගින් පුවත්පතක් මුදුණය කිරීමට යෝජනා වී ඇත. පාසල් ලැමුන්ට වැදගත් තොරතුරු ඇතුළත්ව පුවත්පත සැකසීම වඩාත් යොගා බව සැමගේ අදහස ය.

  - පායක ස්ථ්‍යාවය අනුව මෙය කවර විරෝධ පුවත්පතක් ද?
  - ඉහත කටයුත්ත සඳහා පත්තර ගන්නා සංවිධාන ව්‍යුහයට ඇතුළත් දෙපොතු නම් කර, මුළුන්ගේ කාර්යභාරය දක්වන්න.
  - පුවත්පත සඳහා පිළියක් සම්පාදනය කිරීමේදී එහි නිරමාණයම්ක බව වැඩි කිරීම සඳහා යොදාගත හැකි භාජානම්ක පුකාශන විධි තුනක් විස්තර කරන්න.
  - පුවත්පත සහ පායකයා අතර සම්බන්ධය තහවුරු කිරීමේදී මාධ්‍ය විවාරකයාගේ ලිමිකාව උදාහරණ හතරක් ඇපුරෙන් පැහැදිලි කරන්න.

6. පදිංචි මාරුව මත සිදුවන අනතුරක් පිළිබඳ පුවත්පතක තිබූ වාරකාව රුපවාහිනී වැඩසටහනක දී පෙන්වන ආකෘති රාජු තම ජ්‍යෙෂ්ඨ දුරකථනයෙන් අනතුරජාලය ඔස්සේ තීව්වේ සිට නැඟී ය.

  - මෙලෙස විවිධ මාධ්‍ය ඒකාබද්ධ විම කෙසේ හඳුන්වන්නේද?
  - ඉහත තත්ත්වය හැඳුවේ ජනමාධ්‍යකරුවා මුහුණ දී ඇති අනියෝග දෙකක් සඳහන් කරන්න.
  - අනතුරජාලය හා සම්බන්ධ නව මාධ්‍යයේ ලක්ෂණ තුනක් කෙරීයෙන් හඳුන්වන්න.
  - පදිංචි මාරුව මත සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා යොදාගත හැකි දායා පුකාශන විධි හතරක් විස්තර කරන්න.

7.



```

graph LR
    S[S] --> M[M]
    M --> C[C]
    C --> R[R]
  
```

  - ඉහත රුප සටහන ද්‍රව්‍යමාරුණික සන්නිවේදන ආකෘතියක් තොවන්නේ කවර සන්නිවේදන මූලිකාංගයක් එහි දක්නට නොලැබේ නිසා ද?
  - C යනු සූ ලංකාවේ ජාතික පුවත්පතක් නම්, රට අදාළ විය හැකි ආවාරධරුම පදනම් දෙකක් නම් කරන්න.
  - M යනු මෙරට වාණිජ රුපවාහිනී නාලිකාවක් මගින් ඉදිරිපත් කරන වෙළඳ පුවාරණ සංදේශ යයි උපකල්පනය කරන්න. එහි රුපවාහිනී වෙළඳ පුවාරණ මගින් ඇති විය හැකි අකිහාර බලපෑම් තුනක් පිළිබඳ විස්තර කරන්න.
  - R යනු විවාරණයේ නම්, එවැන්හෙකු සතු වන කුසලතා හතරක් විස්තර කරන්න.

三